

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

උතුරු ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට ශේෂ පත්‍රය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ ආදායම් හා වියදම් ගිණුම සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන් වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172 (1) උපවගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10(1) උපවගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට උතුරු ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළකරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වර්ථාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ

අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්ස්‍රාව්‍යතාවයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාන්විත මහභරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුව ද , අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකි තාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ .

- (අ) 2018 අංක 19 දරණ ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.
- (ආ) 2018 අංක 19 දරණ ජාතික විගණන පනතේ 6(1)(ඇ)(iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ලී බඩු හා සවිකිරීම් හා යන්ත්‍රෝපකරණ එකතුව රු.156,700 ක් ඉකුත් වර්ෂයේ ගිණුම්ගත නොකිරීමේ වරද නිවැරදි කිරීම සඳහා සමාලෝචිත වර්ෂයේ ආදායමෙන් දායක වීම් ගිණුමට බැර කිරීම වෙනුවට සමුච්චිත අරමුදල් ගිණුමට බැරකර තිබුණි.	2025 අවසන් සැකසීමේදී මෙම නිවැරදි කරන බව.	ගිණුම නිවැරදිව පිළියෙල කළ යුතුය.
(ආ) ඉකුත් වර්ෂයේදී හා සමාලෝචිත වර්ෂයේදී ඉදිකිරීම් අළුත්වැඩියා හා පරිගණක පද්ධති සඳහා වැයකර තිබූ එකතුව රු.2,401,896 ක් ප්‍රාග්ධනික කර නොතිබුණි.	-එම-	-එම-
(ඇ) සමාලෝචිත වර්ෂයේ එකතුව රු.1,450,000 ක සංවර්ධන ව්‍යාපෘති 02 ක් ගිවිසුම්ගත වීමකින් තොරව ණයගිමියන් යටතේ ගිණුම්ගත කර තිබුණි.	-එම-	-එම-
(ඈ) ගිණුම සමඟ ඉදිරිපත් කර තිබූ ලිපිද්‍රව්‍ය ගබඩා උප ලේඛනයේ එක් එක් අයිතමයන්හි රු.186,526 ක ශේෂයක් අඩුවෙන් දක්වා තිබුණි.	-එම-	-එම-

1.6.2 විගණනය සඳහා සාක්ෂි නොමැතිවීම

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂයේ අවසන් දිනට මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන එකතුව රු.560,776 ක දේපල ණය පොලී ශේෂයට අදාල උප ලේඛන, ලේඛන හා ලිපිගොනු ඉදිරිපත් නොකිරීම හේතුවෙන් සතුටුදායක ලෙස පරීක්ෂා කිරීමට නොහැකි විය .	පළාත් පාලන කොමසාරිස් ගෙන් මේ පිළිබඳ දැනුවත් කරමින් අවශ්‍ය උපදෙස් ලබා දෙන මෙන් ඉල්ලීම් කර ඇති බව.	ගිණුම් ශේෂයන් තහවුරු වන ලේඛන, උපලේඛන හා ලිපිගොනු පිළියෙල කළ යුතුය.

1.7 අනුකූල නොවීම

නීති, රීති රෙගුලාසි හා කළමනාකරණ තීරණ වලට අනුකූල නොවීම
නීති, රීති හා රෙගුලාසි වලට අනුකූල නොවූ අවස්ථා පහත දැක්වේ.

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) පාර්ලිමේන්තු පනත්			
(i) 1946 අංක 30 බදු හා තක්සේරුකරන ආඥා පනතේ 20 වගන්තිය	වරිපනම් දේපල වසර 5 කට වරක් තක්සේරු කර වරිපනම් බදු අයකළයුතු වුවද, ඒ අනුව කටයුතු නොකර 2014 සිදුකළ තක්සේරුවක් මත වරිපනම් අයකර තිබුණි.	තක්සේරු කාලය ඉක්මවා යාමට පෙර අප විසින් දේපළ තක්සේරු සිදු කර දෙන ලෙස තක්සේරු දෙපාර්මේන්තුවෙන් ඉල්ලීම් කර ඇති බව.	වරිපනම් දේපල වසර 5 කට වරක් තක්සේරු කර ඒ අනුව වරිපනම් බදු අයකළ යුතුය.
(ii) 1958 අංක 15 දරන සේවක අර්ථ සාධක අරමුදල් පනත	දෛනික වැටුප් ලබන ක්ෂේත්‍රයේ කාර්යයන්හි නියුතු සේවකයින් 7 දෙනෙකුට අදාළ සේවකයාගේ දළ වැටුපෙන් සියයට 8 ක් හා සේවා යෝජකයාගෙන් සියයට 12 ක දායක මුදල් රු. 536,156 ක් අරමුදලට බැරකර නොතිබුණි.	සේවක අර්ථ සාධක අරමුදල් ඉදිරියේදී මෙම අරමුදලට බැර කිරීමට කටයුතු කරන බව.	සේවක අර්ථ සාධක දායක මුදල් අදාළ අරමුදලට ප්‍රමාදයකින් තොරව බැර කළ යුතුය.
(iii) 1980 අංක 46 දරන සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් පනත	දෛනික වැටුප් ලබන ක්ෂේත්‍රයේ කාර්යයන්හි නියුතු සේවකයින් 7 දෙනෙකුට අදාළ සියයට 3 ක දායක මුදල් රු. 80,423 ක් අරමුදලට බැරකර නොතිබුණි.	දායක මුදල් ඉදිරියේදී මෙම අරමුදලට බැර කිරීමට කටයුතු කරන බව.	සේවක භාර දායක මුදල් අදාළ අරමුදලට ප්‍රමාදයකින් තොරව බැර කළ යුතුය.
(iv) 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනත	126 හා 127 වගන්ති	වටිනාකම රු. 7,680,000 ක් වූ ප්‍රාදේශීය සභා බලප්‍රදේශය තුළ පිහිටි සුසාන භූමි 42 ක් හා සභාව භුක්ති විඳින ඉඩම් 21 පවරා ගැනීමට කටයුතු කර නොතිබුණි.	දැනට සුසාන භූමි 02 ක් සභාවට පවරාගත් බව. දේපළවල අයිතිය සභාවට පවරාගත යුතුය.
(ආ) වක්‍රලේඛ			
2016 මාර්තු 17 දිනැති අංක 2016/3 දරන මධ්‍යම පළාත් පලාත් පාලන කොමසාරිස්ගේ			

වක්‍රලේඛය

06 ඡේදය

නව තක්සේරුවක් ලබාගත් පසු සංශෝධිත සංශෝධිත තක්සේරු නව බදුකුලිය ඇතුළත් නව තක්සේරුවක් ඉල්ලා වාර්තා ලබාගෙන ගිවිසුමකට එළඹිය හැකි වුවත්, තක්සේරු නව බදුකුලිය 2021 වර්ෂයේ සිට 2024 වර්ෂය දෙපාර්තමේන්තුව ඇතුළත් වන පරිදි දක්වා ලබාගත් නව තක්සේරු වෙත ඉල්ලීමක් ගිවිසුම් සංශෝධනය 03ක් පදනම් කරගෙන කඩ යොමු කර ඇති බව. කළ යුතුය. කාමර 11 ක ගිවිසුම් සංශෝධනය කර නොතිබුණි.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම රු.38,728,386 ක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම රු. 14,736,339 ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම්

ලේකම්වරයා විසින් ඉදිරිපත් කළ තොරතුරු අනුව සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

ආදායම් ප්‍රභවය	2024				2023			
	ඇස්තමේන්තු ගත ආදායම	බිල් කළ ආදායම	රැස් කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	ඇස්තමේන්තුගත ආදායම	බිල් කළ ආදායම	රැස් කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය
	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.
(i) වරිපනම් හා බදු	3,399,000	3,719,090	3,670,859	303,426	901,000	3,294,310	3,481,877	255,196
(ii) කඩ කුලී	5,570,000	6,598,090	6,596,930	37,500	1,300,000	4,483,819	4,915,356	36,340
(iii) බලපත්‍ර ගාස්තු	2,875,000	2,592,542	2,592,542	-	120,000	2,394,924	2,394,924	-
(iv) ජල ආදායම් වෙනත්	59,089,500	62,413,747	61,731,585	3,262,708	4,500,000	44,369,568	43,368,585	2,580,546
එකතුව	<u>70,933,500</u>	<u>75,323,469</u>	<u>74,591,916</u>	<u>3,603,634</u>	<u>6,821,000</u>	<u>54,542,621</u>	<u>54,160,742</u>	<u>2,872,082</u>

2.2.2 ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය

විගණන නිරීක්ෂණය

සභාවේ අදහස් දැක්වීම

නිර්දේශය

වරිපනම්

සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 ඉදිරියේදී හිඟ ආදායම් අයකර හිඟ ආදායම් අයකර දිනට වරිපනම් හිඟය රු.303,427 ක් ගැනීමට අවශ්‍ය පියවර ගනිමින් ගත යුතුය.

විය. ඉන් එක ඒකකයක හිඟය පවතින බව.
 රු.1,000 ට වැඩි දේපල 61 ක් සඳහා
 රු.171,917 ක හිඟයක් පැවතුණි. 1987
 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ
 158 වගන්තියේ විධිවිධාන ප්‍රකාරව
 කටයුතු කර අයකර නොතිබුණි.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂයේ අවසන් දිනට ලැබිය යුතු ගිණුම් ශේෂ 2 ක එකතුව රු.7,693,081 ක් විය. ඉන් වසර 1 න් 5 න් අතර කාලයට අදාළ එකතුව රු.2,009,505 ක් හා වසර 5 ට වැඩි ශේෂය රු.422,542 ක් අයකරගෙන නොතිබුණි.	ජල ගාස්තු හා කර්මාන්ත ණයගැති ශේෂයන් අයකර ගැනීමට අවශ්‍ය කටයුතු කරන බව.	ලැබිය යුතු ශේෂයන් අයකර ගත යුතුය.
(ආ) සමාලෝචිත වර්ෂයේ අවසන් දිනට සංවර්ධන ව්‍යාපෘති ණයහිමි ශේෂය රු.2,330,026 කින් වසර 1 න් 5 න් අතර කාලයට අදාළ ශේෂය රු.450,000 ක් හා වසර 5 ට වැඩි ශේෂය රු. 422,542 ක් අයකරගෙන නොතිබුණි.	මහා සභා තීරණ සඳහා ඉදිරිපත් කර ණය හිමි ලේඛණයෙන් ඉවත් කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව.	ගෙවිය යුතු ශේෂයන් නිරවුල් කිරීමට කටයුතු කළ යුතුය.

3.2 මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) උතුරු ප්‍රාදේශීය සභාවේ අනුමත කාර්ය මණ්ඩලය සහ තරා කාර්ය මණ්ඩලය සැසඳීමේදී තනතුරු 09 ක පුරප්පාඩු 12 ක් සහ තනතුරු 02 ක අතිරික්ත 11 ක් පැවතුණි.	තනතුරු වල වැඩ ආවරණය කිරීම හා අභ්‍යන්තර විගණන නිලධාරී ලෙස හා හිඟ ආදායම් රැස් කිරීමේ කටයුතු වල සංවර්ධන නිලධාරීන් සේවයේ යොදවා ඇත.	පුරප්පාඩු සම්පූර්ණ කරවාගත යුතුය.
(ආ) 2019 වර්ෂයේ සිට 2024 වර්ෂය දක්වා කාලය තුළ ස්ථාන මාරුවී පැමිණි නිලධාරීන්ගෙන් අයවිය යුතු රු.477,195 ක ණය ශේෂ සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දින වන විටත් නිරවුල් කර නොතිබුණි.	ණය ශේෂ ඉදිරියේදී පවරා ගැනීමට අදාළ කටයුතු සිදු කරන බව.	ණය ශේෂයන් කඩිනමින් නිරවුල් කර ගත යුතුය.